



සහනෝදා පදනම

சஹனோதா தர்ம ஸ்தாபனம்

SAHANODA FOUNDATION

අංක. 28, ඩී. එස්. කහවිට මාවත,
අත්තිඩිය, දෙහිවල, ශ්‍රී ලංකාව.

இல 28, டி.எஸ்.கஹ்விட்ட மாவாத்தை
அத்திட்டிய, தெஹிவளை

No.28, D. S. Kahawita Lane,
Attidiya, Dehiwala, Sri Lanka.

ලි.ප. අංකය } L.11914
පதிவு இல } S.4821
Reg. No. }

දුරකතන / தொ.பேசி / Tel : 0112 761 832
ෆැක්ස් / பெக்ஸ் / Fax : 0112 761 833
විද්‍යුත් තැපෑල / மின்னஞ்சல் / E mail : Info@sahanoda.lk
වෙබ් අඩවිය / இணையத்தளம் / Web : www.sahanoda.lk

මාගේ අංකය }
எனதுஇல }
My No. }

ඔබේ අංකය }
உமது இல }
Your No. }

දිනය }
திகதி } 2022.05.26
Date }

සහනෝදා හැපී ග්‍රීන් ගෙවතු වගා ව්‍යාපෘතිය

අරමුණු හා පරමාර්ථ

සහනෝදා හැපී ග්‍රීන් කෘෂි ව්‍යාපෘතිය යටතේ තිරසාර ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගෙවතු සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩසටහන පවුලේ ආහාර හා පෝෂණ අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව රටේ සමස්ත ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට ද උපකාරී වනු ඇත. ආහාර උද්ධමනය ඉහළ ගොස් ආහාර අර්බුදයක් අඛණ්ඩව පැවතින මොහොතක ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට මෙම ව්‍යාපෘතිය මහත් පිටුවහලක් වනු ඇත.

ගෙවතු වගාවට ජනතාව උනන්දු කරවීම තුළින් ඔවුන්ගේ දෛනික ආහාර වේලේ සකස් කර ගැනීම මෙන්ම දෛනික වියදම් අවම කරගැනීමට මහත් පිටුවහලක් වේ. සමස්ත භූමි ක්‍රියාකාරකම් ප්‍රමාණයෙන් 15% පමණ වන ගෙවතු වගාව තවත් පුළුල් කර ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. මේ සඳහා නවීන කෘෂි-තාක්ෂණය ද යොදා ගැනීම වඩාත් සුදුසු වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා බැතිබර දායකත්වය

මෙය ව්‍යාපෘතිය සඳහා බැතිබර දායකත්වය ඇමෙරිකාවේ පාන් නිර්වාන පදනම සහ ප්‍රංශයේ කළණ මිතුරෝ සංවිධානය විසින් ලබා දෙනු ලැබේ.

නිරසාර පැවැත්ම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග

මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී රත්මලාන හා දෙහිවල ග්‍රාම නිලධාරී වසම් 28ක තෝරා ගත පවුල් දහසකට (1000) එළවළු පැල, එළවළු බීජ වර්ග සහ කොම්පෝස්ට් පොහොර බෙදා දීම සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය තුළින් දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 15ක සහ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 13ක ජනතාවට මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලැබෙයි.

රත්මලාන හා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අනුයුක්තව සේවය කරන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක නිලධාරීන් හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීමට අපේක්ෂා කෙරේ.

එක් එක් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ස්වේච්ඡා සේවකයින් 4 දෙනා බැගින් හඳුනා ගන්නා අතර ග්‍රාම නිලධාරී වසම් තුනකට එක් කෘෂි උපදේශකවරයෙකු බැගින් පත් කිරීමට කටයුතු කරනු ලැබේ. ස්වේච්ඡා සේවකයන් දෙදෙනෙකු ග්‍රාම නිලධාරීවරයා මගින් ද අනෙකුත් ස්වේච්ඡා සේවකයින් දෙදෙනා ආර්ථික සංවර්ධන නිලධාරීවරයා මගින් ග්‍රාම නිලධාරී වසමකින් හඳුනා ගැනීමට කටයුතු කර ඇත.

ප්‍රතිලාභීන් 1000 (දහසක්) සඳහා WhatsApp Group 5ක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ. ප්‍රතිලාභීන් 200 දෙනෙකු පමණ එක් කණ්ඩායමකට ඇතුළත් කෙරේ. එක් කණ්ඩායමකට සහනෝදා හැපී ග්‍රීන් කෘෂි උපදේශකවරයෙකු බැගින් උපදේශනය සඳහා පත් කරනු ඇත. ජංගම දුරකථනයේ WhatsApp පහසුකම නොමැති අය සඳහා දුරකථන අංකයක් (Hotline) ලබා දීමට කටයුතු කරනු ඇත.

තොරාගන්නා ලද ස්වේච්ඡා සේවකයින් ව්‍යාපෘතියට අනුයුක්ත කිරීමට පෙර දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු වේ. මේ සඳහා සහනෝදා හැපී ග්‍රීන් ව්‍යාපෘතියේ කෘෂි උපදේශකයින් හා ඇමෙරිකාවේ පාත් නිර්වාන පදනම සහ ප්‍රංශයේ කළණ මිතුරෝ සංවිධානයේ නියෝජිත පිරිසක් ඇතුළුව ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කෘෂි උපදේශකයින් සහභාගී කර ගත යුතුය. එමගින් ස්වේච්ඡා සේවකයින්ට ගෙවතු වගාව පිළිබඳ තාක්ෂණික දැනුම හා උපදේශනය ලැබෙනු ඇත. (පුහුණු වැඩසටහනකට ග්‍රාම නිලධාරී වසම් 6 බැගින් කොටස් කරගත යුතු වේ)

ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා ගෙවතු වගාවන්හි ඇතිවන ගැටළු නිරාකරණය කිරීම හා තාක්ෂණික දැනුම නිතර ලබා දීම සිදුකළ යුතු වේ. (ඒ සඳහා දැන්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදා ලබා දීම) Whatsapp Group මගින් වගාකරුවන්ට ඇතිවන ගැටළුවලට ක්ෂණිකව උපදෙස් හා ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට හැකිවනු ඇත. එසේම ඔවුන්ගේ වගාවේ ප්‍රගතිය ඡායාරූප (Photos),වීඩියෝ දර්ශන(Video) හා හඬපට(Voice cut) මගින් ලබා ගැනීමට හැකිවේ.

මෙයට අමතරව සහනෝදා හැපි ග්‍රීන් ව්‍යාපෘති කාර්යාලය මගින් සියලුම දත්ත ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කර සම්පත් දායකයින් වෙත ලබා දීමට කටයුතු කළ යුතුය . ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සපයාගත යුතු වේ.

උදාහරණ :

- **Tab Machine**
- **Computers**
- **Stationaries**

මේවාට අමතරව පළපුරුදු පරිගණක දත්ත ක්‍රියාකරුවෙකුගේ සේවය ලබාගත යුතු අතර ඔහුට / ඇයට කිසියම් දීමනාවක් ලබා දීමට කටයුතු කළයුතු වේ.

තෙරුවන් සරණයි!

මෙයට විශ්වාසී,



පූජ්‍ය භද්‍රකලේ පඤ්ඤාරාම හිමි,
ගරු සභාපති / අධ්‍යක්ෂ ජනරාල්,
සහනෝදා පදනම.

0718280600 / 0777347039